

මොරවක්කෝරළයේ භූගෝලීය පසුබිම තීරණය කිරීමට දායක වන භූවිද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනයක්

එම්.ජී.ආර්. නරුෂිකා¹

මාතර දිස්ත්‍රික්කයේ උතුරුදිග ප්‍රදේශයට අයත් භූමිභාගය මොරවක්කෝරළයට අයත් වේ. දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 37%ක් පමණ එනම් , වර්ග කිලෝමීටර් 465.4ක බිම් ප්‍රමාණයක් පුරා ව්‍යාප්තවන මොරවක්කෝරළය කොටපොළ, පස්ගොඩ, පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සමන්විත වේ. ඒ අනුව මෙලෙස හඳුන්වනු ලබන මොරවක්කෝරළයේ භූගෝලීය පසුබිම තීරණය කිරීම සඳහා දායක වන භූලක්ෂණ වර්ග පිළිබඳව හඳුනාගැනීම මෙම අධ්‍යයනයෙහි මූලික අරමුණ වේ. මෙම පර්යේෂණය සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම සඳහා ක්ෂේත්‍ර ගවේෂණ ක්‍රමවේදයන් මෙන් ම , පුස්තකාලය සහ අන්තර්ජාලය පරිශීලනය කිරීම ආදී ක්‍රමවේදයන් යොදාගන්නා ලදී. මොරවක්කෝරළයේ භූ දර්ශනය කලාප දෙකක් යටතේ අධ්‍යයනයට බඳුන් කළ හැකි ය. එහි දී පළමු කොටසට නිල්වලා ගඟ ඉහළ නිම්නයේ සිට, එනම් ගංගාව නැගෙනහිර-බටහිර දිශානුගතව ගලාවීන් ගමන්මග වෙතස් කරමින් දකුණ බලා ගලා බස්නා නිල්වලා-මිල්ල ඇළ දෙමෝදර දක්වා වූ කලාපයෙන් සීමා වන ගංගාවේ දකුණු ඉවුරේ සිට උතුරට විහිදී යන කඳුකර කලාපය අයත් වේ. දෙවන කලාපය ලෙස ඉහත සඳහන් කළ නිල්වලා ගඟ සීමාවේ ,එනම් ගඟේ වම් ඉවුරේ සිට මුලටියන කඳු දක්වා ව්‍යාප්ත වන මොරවක්කෝරළයේ දකුණු සීමාව දක්වා වූ කලාපය අයත් වේ. ප්‍රදේශයේ කැපී පෙනෙන භූ ලක්ෂණය වන්නේ උතුරු රක්වාන කඳුකරයේ සිට දකුණට ව්‍යාප්ත වන ඉහළ උන්නතාංශ මට්ටමින් යුත් කඳුකර භූ දර්ශනයයි. ඒ අනුව අධ්‍යයනයේ දී පැහැදිලි වනුයේ මුදුන් කිහිපයකින් යුක්ත උස් කඳුවැටි, විවිධ බැවුම් ලක්ෂණ, නිම්න ලක්ෂණ, තෙරු, දුර්ග සහ කපොලු ලක්ෂණ ,විවිධ ජලවහන රටා ,සානු ලක්ෂණ, දිය බෙන්ම කලාප ආදී වූ සංකීර්ණ භූ ලක්ෂණයන් රැසකින් මොරවක්කෝරළයේ භූගෝලීය පසුබිම සමන්විත වී ඇති බවයි. මෙම අධ්‍යයනයේදී එළඹිය හැකි නිගමනය වනුයේ මොරවක්කෝරළයේ භූගෝලීය පසුබිම තීරණය කිරීම සඳහා ඉහතින් දක්වා ඇති පරිදි භූ ලක්ෂණ විශාල ප්‍රමාණයක් දායක වී ඇති අතර වර්තමානය වන විට ප්‍රදේශවාසීන් සිදු කරන ලද භූමි පරිහරණයන් හේතුවෙන් එම භූ ලක්ෂණ විනාශයට පවත්වෙමින් පවතින බව ය .

ප්‍රමුඛ පද - මොරවක්කෝරළය, භූ ලක්ෂණ , භූගෝලීය පසුබිම , අධ්‍යයනයක් , ලක්ෂණ

¹ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සමාජීයවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. tharushikaroshani95@gmail.com